



**නිකුත් කළේ** : බැංකු නොවන මූල්‍ය ආයතන අධිකෂණ දෙපාර්තමේන්තුව

**දිනය** : 2021 ජනවාරි 12

## ඊඊඅයි ඊතැන්ස් ලිමිටඩ් - ගණන් බේරා වසා දැමීම සඳහා නිසි බලය ඇති අධිකරණයක් වෙත ඉල්ලුම් කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31(5)(ආ) වන වගන්තිය ප්‍රකාරව, ඊඊඅයි ඊතැන්ස් ලිමිටඩ් ආයතනය ගණන් බේරා වසා දැමීම සඳහා, බැංකු නොවන මූල්‍ය ආයතන අධිකෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින්, නිසි බලය ඇති අධිකරණයක් වෙත ඉල්ලීමක් කිරීමට සැලැස්වීම සඳහා තීරණය කරන ලදී.

2011 වසරේ සිට පැවති විවිධ අක්‍රමිකතා සහ ඒ හේතුවෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයන් මඟ හරවා ගැනීමට, ඊඊඅයි ඊතැන්ස් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය අපොහොසත් වීම හේතුවෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2018 ජනවාරි 02 දින ආයතනයේ අධ්‍යක්ෂවරුන් වෙත විධාන නිකුත් කළ අතර එම ආයතනයේ කටයුතු අධිකෂණය සඳහා කළමනාකරණ මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරන ලදී.

මුදල් මණ්ඩලය විසින් ඊඊඅයි ඊතැන්ස් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට එම ආයතනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු/ආයෝජකයන් රැගෙන ඒමට නියෝග කර තිබුණද, කිසිදු සාධනීය ආයෝජන යෝජනාවලියක් ඉදිරිපත් නොවූ අතර, ආයතනයේ මූල්‍ය තත්ත්වය අඛණ්ඩව පිරිහීමට ලක්විය. කෙසේ වුවද, 2018 සහ 2019 වර්ෂවලදී ඊඊඅයි ඊතැන්ස් ලිමිටඩ් ආයතනයේ තැන්පතුවලින් සියයට 30 ක ප්‍රමාණයක් ආපසු ගෙවා දමන ලදී.

ආයතනයේ මූල්‍ය තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්වීම සහ ආයතනය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි සාධනීය ආයෝජන යෝජනාවලියක් ඉදිරිපත් නොවීම හේතු කොටගෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31(1) වන වගන්තිය ප්‍රකාරව, 2020 ජූලි 13 වන දින සිට බලපැවැත්වෙන පරිදි ඊඊඅයි ඊතැන්ස් ලිමිටඩ් ආයතනයේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට තීරණය කරන ලදී.

ඊටීඅයි ගිනැන්ස් ලිමිටඩ් ආයතනයේ ව්‍යාපාර කටයුතු අත්හිටවූ කාල සීමාව තුළ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා දුවශීලතා ආධාරක ක්‍රමය යටතේ රක්ෂිත තැන්පතුකරුවන් හට වන්දි ගෙවීම මහජන බැංකුවේ දීපව්‍යාජන ශාඛා හරහා ආරම්භ කරන ලද අතර, 2020 වර්ෂය අවසානය වන විට එක් රක්ෂිත තැන්පතුකරුවෙකු සඳහා රු. 600,000/- ක උපරිමයකට යටත්ව 37,586 ක් වන මුළු තැන්පතුකරුවන් අතරින් සියයට 65 ක ප්‍රමාණයකට රු. මිලියන 8,941.6 ක මුදලක් ගෙවා අවසන් කර ඇත. මෙම මුදල් ප්‍රමාණය, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා දුවශීලතා ආධාරක ක්‍රමය යටතේ ආවරණය වන තැන්පතු වටිනාකම වන රු. මිලියන 8,955.4න් සියයට 99.9 ක ප්‍රමාණයකි. කෙසේ වුවද, ව්‍යාපාර කටයුතු අත්හිටවූ කාලසීමාව තුළ ණය ආපසු අයකරගැනීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වුවද, එමඟින් සැලකිය යුතු මුදලක් ආයතනය වෙත අය නොවීය.

ප්‍රාග්ධන යෙදවීමක් මඟින් ඊටීඅයි ගිනැන්ස් ලිමිටඩ් ආයතනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සාධනීය මට්ටමේ යෝජනාවලියක් ඉදිරිපත් නොවීම සහ ආයතනය දිගින් දිගටම බුන්වත් තත්ත්වයේ පැවතීම යන කරුණු සැලකිල්ලට ගෙන, මුදල් ව්‍යාපාර පනතේ 31(5)(ආ) වන වගන්තිය යටතේ, ඊටීඅයි ගිනැන්ස් ලිමිටඩ් ආයතනය ගණන් බේරා වසා දැමීම සඳහා නිසි බලය ඇති අධිකරණයක් වෙත, බැංකු නොවන මූල්‍ය ආයතන අධිකෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් ඉල්ලීමක් කිරීමට සැලැස්වීමට මුදල් මණ්ඩලය විසින් තීරණය කරන ලදී. මුදල් මණ්ඩලය මඟින් පත්කරන ලද කළමනාකරණ මණ්ඩලය තවදුරටත් ආයතනයේ කටයුතු අධිකෂණය සහ ගණන් බේරා වසා දැමීමේ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම සිදු කරනු ලැබේ.

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා දුවශීලතා ආධාරක ක්‍රමය යටතේ මේ දක්වා රක්ෂණ වන්දි මුදල් ලබා නොගත් තැන්පතුකරුවන්ට එක තැන්පතුකරුවෙකුට රු. 600,000/-ක උපරිමයකට යටත්ව රක්ෂණ වන්දි මුදල් ගෙවීම අඛණ්ඩව සිදු කෙරෙනු ඇත. තවද, ඊටීඅයි ගිනැන්ස් ලිමිටඩ් ආයතනයේ ඉතිරි තැන්පතුකරුවන්, ආයතනය ගණන් බේරා වසා දැමීමේ ක්‍රියාවලියේදී ඔවුන්ගේ හිඟ මුදල් සඳහා හිමිකම් පෑමට සුදුසුකම් ලබනු ඇත. කෙසේ වුවද, ආයතනයේ අධ්‍යක්ෂවරුන් සහ අනෙකුත් වැරදිකරුවන්ට එරෙහිව ගනු ලැබූ නීතිමය ක්‍රියාමාර්ග බාධාවකින් තොරව ඉදිරියට ගෙන යනු ලැබේ.

ඊටීඅයි ගිනැන්ස් ලිමිටඩ් ආයතනයේ ණය ලබාගත් සියලු පාර්ශ්වයන් සිය ගෙවීම් එම ආයතනය නමින් පවතින පහත බැංකු ගිණුම හරහා පමණක් නියමිත වේලාවට සිදු කළ යුතු අතර එම සියලු ගෙවීම් සම්බන්ධව වාර්තා පවත්වා ගනිමින්, නියමිත ගෙවීම් නිසි පරිදි නොගෙවීම නිසා ඇති විය හැකි නීතිමය ගැටලු මගහරවා ගන්නා ලෙස දැනුම් දෙනු ලැබේ.

| බැංකුවේ නම      | ශාඛාව       | ගිණුම් අංකය |
|-----------------|-------------|-------------|
| කොමර්ෂල් බැංකුව | මරදාන ශාඛාව | 2320007155  |

ඉහත කරුණුවලට අදාළ වැඩිදුර පැහැදිලි කරගැනීම් පහත දක්වා ඇති ක්‍රම ඔස්සේ සිදු කළ හැක.

| ආයතනය   | අවශ්‍යතාව   | දුරකථන අංක                                | විද්‍යුත් ලිපිනය    |
|---|---|---|---------------------|
| බැංකු නොවන මූල්‍ය ආයතන අධිකෂණ දෙපාර්තමේන්තුව                                  | ඊටීඅයි ෆින්ෆින්ස් ලිමිටඩ් ආයතනය ගණන් බේරා වසා දැමීමේ ක්‍රියාවලිය සම්බන්ධ විමසීම් සඳහා | 011 2477504<br>011 2398806<br>011 2398595 | snbfi_query@cbsl.lk |
| නිරාකරණය හා බලගැන්වීමේ දෙපාර්තමේන්තුව   | තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ මුදල් ගෙවීම සම්බන්ධ විමසීම් සඳහා                            | 011 2477261                               | dred@cbsl.lk        |
| ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇමතුම් මධ්‍යස්ථානය                                      | සියලු පොදු ගැටලු සම්බන්ධ විමසීම් සඳහා   | 011 2477966                               |                     |
| ඊටීඅයි ෆින්ෆින්ස් ලිමිටඩ් ආයතනය/ මුදල් මණ්ඩලය මගින් පත්කරන ලද කළමනාකරණ මණ්ඩලය | තැන්පතු, උකස් ණය සහ ආයතනයෙන් ලබාගත් අනෙකුත් ණය මුදල් සම්බන්ධ සියලු විමසීම් සඳහා       | 011 7534200                               | info@eti.lk         |